



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2016 ජූලි විභාගය - AA1 මට්ටම

ප්‍රශ්න සහ යෝජිත උත්තර  
විෂය අංක (AA11)

මූල්‍ය ගිණුම්කරණ මූලිකයන්  
(FAB)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540, පූජ්‍ය මුරුත්තේටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

**2016 ජූලි විභාගය - AA1 මට්ටම**

**(11) මූල්‍ය ගිණුම්කරණ මූලිකයන්**

**යෝජිත උත්තර**

**A කොටස**

අනිවාර්ය ප්‍රශ්න දහසයකි. (16)

(මුළු ලකුණු 40)

**1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

1.1 (4)

1.2 (4)

1.3 (2)

1.4 (2)

1.5 (1)

1.6 (3)

1.7 (2)

1.8 'අදාළත්වය' යනු, ගිණුම්කරණ තොරතුරු භාවිත කරන්නන් විසින් ගනු ලබන තීරණ සඳහා අදාළත්වයෙන් යුක්ත වීමයි. අතීත, වර්තමාන හා අනාගත සිදුවීම් ඇගයීම තුළින් ආර්ථික තීරණ කෙරෙහි බලපෑම් කළ හැකි වූ කල්හි තොරතුරුවල අදාළත්වයේ ගුණාත්මක බව පවතී.

1.9 කොටස් හිමියන් හිමිකරුවන් / අයිතිකරුවන්  
තරගකරුවන් සේවකයන්  
කළමනාකාරිත්වය ණය සපයන්නන්  
රජය

1.10 ස්කන්ධය යනු ව්‍යාපාරයක වත්කම්වලින් එහි වගකීම් අඩු කළ පසු ඉතිරි වන ශේෂයයි / අගයයි.

1.11 ප්‍රමාණාත්මක බවේ සංකල්පය - යම් අයිතමයක් ප්‍රමාණාත්මක යැයි සැලකිය යුත්තේ අදාළ ආයෝජකයාගේ, කොටස්කරුවාගේ, සැපයුම්කරුවාගේ හෝ අනෙකුත් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණය සඳහා එම අයිතමය මගින් ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කරයි නම් පමණි.

1.12	ACCPAC Quickbooks SAGE	MYOB Tally		
1.13	දෛනික ගැනුම් පොත මුදල් පොත ආපසු යැවුම් ජ'නලය			
1.14	i. ප්‍රාග්ධන වියදමකි ii. අයහාර වියදමකි iii. අයහාර වියදමකි			
1.15	i. අසත්‍යයි ii. සත්‍යයි iii. සත්‍යයි			
1.16	i. වෙළෙඳ ගෙවිය යුතු දෑ / උදාන මුදල් / බැංකු ලද වට්ටම්	හර බැර බැර	50,000  46,250 3,750	
	ii. ගැනිලි ගිණුම මුදල් පොත	හර බැර	3,000 3,000	
	iii. මෝටර් වාහන ගිණුම බැංකු මෝටර් වාහන ගෙවිය යුතු ගිණුම බැර (නියමිතයේ)	හර බැර බැර	1,500,000 750,000 750,000	

**A කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න හතරකි. (04)

(මුළු ලකුණු 40)

**2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a) එම් සහ එම් ට්‍රේඩර්ස්

මුදල් පොත

ප්‍රාග්ධනය	2,500,000	විදුලි උපකරණවලට මූලික ගෙවීම්	900,000
විකුණුම්	623,000	කුලී අත්තිකාරම්	210,000
		කුලිය - මාර්තු	35,000
		සුළු මුදල් අග්‍රිමය	25,000
		ස්ථාවර තැන්පතු	600,000
		ඉ/ගෙ/ශේ	1,353,000
	<u>3,123,000</u>		<u>3,123,000</u>
ඉ/ගෙ/ශේ	1,353,000		

එම් සහ එම් ට්‍රේඩර්ස්

2016 මැයි 31 වන දිනට ශේෂ පිරික්සුම

	හර	බැර
ප්‍රාග්ධනය		3,220,000
මෝටර් වාහන	720,000	
ක්ෂය	12,000	
සමුච්චිත ක්ෂය		12,000
ගැනුම්	1,200,000	
ණයහිමියෝ		300,000
කලින් ගෙවූ කුලිය	210,000	
කුලී වියදම	35,000	
විකුණුම්		623,000
සුළු මුදල්	25,000	
ස්ථාවර තැන්පතු	600,000	
මුදල්	1,353,000	
	<u>4,155,000</u>	<u>4,155,000</u>

පෙරවැඩ

1. ක්ෂය

$$720,000 \times 20\% \times 1/12 = 12,000$$

(ලකුණු 10)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) ජර්නල් සටහන්

		හර	බැර
1.	ගැනිලි ගිණුම	හර	62,500
	ගැනුම් / වෙළෙඳ ගිණුම	බැර	62,500
	(භාණ්ඩ ගැනිලි පොත්වල සටහන් කිරීම)		
2.	අවිනිශ්චිත ගිණුම	හර	224,800
	කුලී ආදායම ගිණුම	බැර	112,400
	කුලී වියදම් ගිණුම	බැර	112,400
	(කුලී ආදායම, කුලී වියදමක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)		
3.	මුද්‍රණ යන්ත්‍ර ගිණුම	හර	32,500
	අලුත්වැඩියා සහ නඩත්තු ගිණුම	බැර	32,500
	(යන්ත්‍ර මිලදී ගැනීමේ සටහන නිවැරදි කිරීම)		
4.	ගැනුම් ගිණුම	හර	9,000
	වෙළෙඳ ගෙවිය යුතු දෑ ගිණුම	බැර	9,000
	(ණයට ගැනුම් වටිනාකම අඩුවෙන් සටහන් කිරීම නිවැරදි කිරීම)		
5.	සේවක සුබසාධන වියදම් ගිණුම	හර	1,800
	ප්‍රචාරණ වියදම් ගිණුම	බැර	1,800
	(සේවක සුබසාධන වියදම්, ප්‍රචාරණ වියදම් ගිණුමේ සටහන් කිරීම නිවැරදි කිරීම)		

(b) ගලපන ලද ලාභ ප්‍රකාශනය

	+ / (-)	
ගිණුම්වලට අනුව ලාභය		250,000
<u>එකතු කිරීම්</u>		
කුලී ආදායම	112,400	
ගැනුම්	62,500	
කුලී වියදම	112,400	
අලුත්වැඩියා සහ නඩත්තුව	32,500	569,800
<u>අඩු කිරීම්</u>		
ගැනුම්		(9,000)
ගැලපූ ලාභය		<b>560,800</b>

(ලකුණු 10)

#### 4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සීමාසහිත ෆයිනල් ටේස්ට් සමාගම

2016 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම

<b>සාප්පු ද්‍රව්‍ය පිරිවැය</b>		
ආරම්භක සාප්පු ද්‍රව්‍ය		2,560,000
සාප්පු ද්‍රව්‍ය මිලදී ගැනුම්	5,950,000	
ගෙනඒමේ කුලී	330,000	6,280,000
අවසාන සාප්පු ද්‍රව්‍ය		(1,750,000)
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		7,090,000
<b>සාප්පු ශුමය</b>		
වේතන (4,278,000 + 15,000)	4,293,000	4,293,000
ප්‍රාථමික පිරිවැය		<b>11,383,000</b>
<b>නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය</b>		
ගොඩනැගිලි ක්ෂය (650,000 x 9/10)	585,000	
කම්හල් යන්ත්‍ර ක්ෂය	1,875,000	
වැටුප් - නිෂ්පාදන	815,000	
විදුලි වියදම් (1,380,000 x 9/10)	1,242,000	
දුරකථන වියදම් (120,000 x 40%)	48,000	
		4,565,000
මුළු පිරිවැය		15,948,000
<b>ගැලපීම්</b>		
ආරම්භක නොනිම් වැඩ	1,225,000	
අවසාන නොනිම් වැඩ	(850,000)	375,000
මුළු නිෂ්පාදන පිරිවැය → වෙළෙඳ ගිණුමට		<b>16,323,000</b>

**පෙරවැඩ**

ගොඩනැගිලි ක්ෂය

$$650,000 \times 9/10 = 585,000$$

(ලකුණු 10)

**5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a)

දිනය	විස්තරය	ස්ථාවර වත්කම් +	තොග +	ණයගැතියෝ +	මුදල්	=	ප්‍රාග්ධනය +	වගකීම්
1.4.16	1. ප්‍රාග්ධනය යෙදවුම මුදල් - 750,000 භාණ්ඩ - 325,000		+ 325,000		+ 750,000	=	+ 1,075,000	
3.4.16	2. අත්පිට විකුණුම්		-75,000		+100,000	=	+25,000	
15.4.16	3. ණයට විකුණුම්		-200,000	+250,000		=	+50,000	
19.4.16	4. ණයට ගැනුම්		+525,000			=		+525,000
25.4.16	5. මුදල් ලැබීම්			-10,000	+10,000	=		
30.4.16	6. බයිසිකලය මිලදී ගැනීම්	+250,000			-100,000	=		+150,000
		250,000	575,000	240,000	760,000	=	1,150,000	675,000

හර්ෂණගේ ව්‍යාපාරයේ  
2016 අප්‍රේල් 30 දිනට  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

		රු.
<u>ස්ථාවර වත්කම්</u>		
බයිසිකලය		250,000
<u>ජංගම වත්කම්</u>		
තොගය	575,000	
ණයගැතියෝ	240,000	
මුදල්	760,000	1,575,000
<b>එකතුව</b>		<b>1,825,000</b>
ප්‍රාග්ධනය	1,075,000	
ලාභය	75,000	1,150,000
<u>ජංගම වගකීම්</u>		
වෙළෙඳ ගෙවිය යුතු දෑ	525,000	
බයිසිකලය සඳහා ගෙවිය යුතු මුදල්	150,000	675,000
		<b>1,825,000</b>

(ලකුණු 10)

**B කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්නයකි.  
(මුළු ලකුණු 20)

**6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a) ගාන්ත වයර් ට්‍රේඩර්ස් හි  
2016 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා  
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

		රු.
විකුණුම්		54,500,000
<u>විකුණුම් පිරිවැය</u>		
ආරම්භක තොගය	3,500,000	
ගැනුම්	35,000,000	
ගෙනඒමේ කුලී	450,000	
අවසාන තොගය	(1,320,000)	(37,630,000)
<b>දළ ලාභය</b>		<b>16,870,000</b>
<u>අනෙකුත් ආදායම්</u>		
ලද වට්ටම්	35,000	35,000
		16,905,000
<u>පරිපාලන වියදම්</u>		
වත්කම් ක්ෂය (පෙරවැඩ 1)	(1,900,000)	
ජල සහ විදුලි වියදම්	(1,045,000)	
වැටුප් සහ වේතන	(1,947,000)	
වරිපනම්	(537,000)	(5,429,000)
<u>බෙදාහැරීමේ වියදම්</u>		
මෝටර් වාහන ක්ෂය (පෙරවැඩ 1)	(1,500,000)	
බොල්ණය	(33,000)	
අඩමාන ණය - උණ වෙන්කිරීම්	(192,000)	
විකුණුම් කොමිස්	(1,090,000)	
ප්‍රචාරණය	(2,590,000)	(5,405,000)
<u>මූල්‍ය වියදම්</u>		
බැංකු ණය පොලී	(45,000)	(45,000)
<b>වසරේ ලාභය</b>		<b>6,026,000</b>



(b)

ශාන්ත ටයර් ටේඩර්ස් හි

2016 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

වත්කම්	පිරිවැය	සමුච්චිත ක්ෂය	ශුද්ධ අගය
<b>ජංගම නොවන වත්කම්</b>			
ඉඩම	1,500,000	--	1,500,000
ගොඩනැගිලි	10,500,000	1,563,000	8,937,000
මෝටර් වාහන	7,500,000	4,780,000	2,720,000
ලී බඩු සහ සවිකිරීම්	5,500,000	3,575,000	1,925,000
	<b>25,000,000</b>	<b>9,918,000</b>	<b>15,082,000</b>
<b>ජංගම වත්කම්</b>			
නොගය		1,320,000	
වෙළෙඳ ණයගැතියෝ	4,300,000		
(-) අඩමාන ණය වෙන්කිරීම්	(215,000)	4,085,000	
බැංකු		5,157,000	
මුදල්		8,219,000	18,781,000
<b>මුළු වත්කම්</b>			<b>33,863,000</b>
<b>මූල්‍යනය කරන ලද්දේ</b>			
ප්‍රාග්ධනය		20,660,000	
ශුද්ධ ලාභය		6,026,000	
(-) ගැනිලි		(190,000)	
අයිතිකරුගේ හිමිකම			26,496,000
<b>ජංගම වගකීම්</b>			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		2,662,000	
ගෙවිය යුතු කොමිස්		160,000	
ගෙවිය යුතු බැංකු ණය වාරිකය		4,500,000	
ගෙවිය යුතු උපචිත පොලිය		45,000	7,367,000
<b>මුළු වගකීම් සහ හිමිකම</b>			<b>33,863,000</b>

පෙරවැඩ 1

ක්ෂය

ගොඩනැගිලි	= 10,500,000 x 5%	=	525,000	
මෝටර් වාහන	= 7,500,000 x 20%	=	1,500,000	
ලී බඩු සහ සවිකිරීම්	= 5,500,000 x 25%	=	1,375,000	
පරිපාලන ක්ෂය (525,000 + 1,375,000)		=	1,900,000	
මෝටර් වාහන ක්ෂය		=	1,500,000	(ලකුණු 20)

**C කොටසෙහි අවසානය.**


---

***Notice :***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2014 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

*All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)*